

(1) 89 ජනවාරි මාසය වෙනුවෙන් පේ පෙරේරාගේ භාණ්ඩ විකුණුම් හා ගැණුම් සම්බන්ධ තොරතුරු පහත සඳහන් වේ.

	රු
ජනවාරි 01 සියළු ගනුදෙනුකරුවන්ගේ ශේෂ	6,900
ජනවාරි 01 සියළු සැපයුම්කරුවන්ගේ ශේෂ	4,200
ණයට විකුණුම්	72,000
අත්පිට විකුණුම්	20,000
ණයට ගැණුම්	48,900
අත්පිට ගැණුම්	18,000
ගනුදෙනුකරුවන්ගෙන් ලද වෙක්පත්	70,000
සැපයුම්කරුවන්ට වෙක්පත් මගින් කල ගෙවීම්	45,000
සැපයුම්කරුවන්ට මුදලින් කල ගෙවීම්	240
ගනුදෙනුකරුවන් ආපසු එවූ භාණ්ඩ වෙනුවෙන් නිතකුත් කල බැර තුණ්ඩු	1,200
සැපයුම්කරුවන් ආපසු යැවූ භාණ්ඩ වෙනුවෙන් ලද හර තුණ්ඩු	900
ගනුදෙනුකරුවන් දෙන ලද වට්ටම්	1,400
සැපයුම්කරුවන්ගෙන් ලද වට්ටම්	1,200
ගනුදෙනුකරුවන්ගේ ශේෂ වලින් කපාගත් බෝලේ ණය	1,500
ගනුදෙනුකරුවන් වගයෙන් සිටිගෙන් ලැබිය යුතු ශේෂයකට, සැපයුම්කරුවෙකු වගයෙන් ගෙවිය යුතු ශේෂය කපා හැරීම	100
ලැබිය යුතු පත්‍ර	650

පොදු ලෙජරයේ දැක්වෙන ආකාරයට ත

(1) භාණ්ඩ විකුණුම් ලෙජරයේ පාලක ගිණුම හා,

(2) භාණ්ඩ ගැණුම් ලෙජරයේ පාලක ගිණුම් පිළියල කරන්න

අ. පාලක ගිණුමක් පවත්වා ගැනීමේ දී අරමුණු කෙටියෙන් පැහැදිලි කරන්න.

ආ. ගනුදෙනුකරුවකුගේ ගිණුමේ බැර ශේෂයන් දක්නට ගැබීමට හේතු තුනක් දක්වන්න.

(2) සීමිත රාජන සමාගමේ ගිණුම් පොත් වලින් සඳහන් තොරතුරු උපුටාගෙන ඇත.

	<u>1995. 04.01 දිනට</u>	<u>1996.03.31 දිනට</u>
ණයගැන්වීන්ගේ - 'හර' ශේෂය	222,000	ඔබට සපයා නැත
- 'බැර' ශේෂය	31,000	49,000
ණයහිමියන්ගේ - 'හර' ශේෂය	64,000	75,000

- 'බැර' ශේෂය 333,000 ඔබට සපයා නැත

**1996. 03.31 න් අවසන් වර්ෂය තුළදී,**

ණයට විකුණුම්	1,861,000
ණයට ගැණුම්	1,410,000
ආපසු යැවුම්	210,000
ආපසු එවුම්	173,000
දුන් වට්ටම්	68,000
ණයගැන්වීම් ගෙවූ මුදල/ වෙක්පත්	1,255,000
ණයකිමියන්ට ප්‍රතිග්‍රහණය කළ වින්මය බිල්	120,000
ණයකිමියන්ට ගෙවූ මුදල/ වෙක්පත්	903,000
ණයකිමියන් ඉඩහල වට්ටම්	53,000
ණයගැන්වීම් ප්‍රතිග්‍රහණය කළ වින්මය බිල්	310,000
ණයගැන්වීම්ගෙන් අය කළ පොලී	33,000
ණයගැන්වීම්ගෙන් ලැබී අහරවූ වෙක්පත්	70,000
ණයකිමියන් සඳහා හිලව් කල ණයගැන්වීම්	224,000
කපාහරිනු ලැබූ බොල් ණය	441,000

ඉහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන 96. 03. 31 න් අවසන් වූ වර්ෂය සඳහා ණයගැන්වීම් හා ණයකිමියන්ගේ පාලන ගිණුම් පිළියල කරන්න.

(3) සීමිත ජයසංඛ සමාගමේ පොදු ලෙජරයේ 1995-04-01 දිනට ණයගැන්වීම් පාලන ගිණුමේ දැක්වෙන "හර" ශේෂය රු. 133 800 ක් වූ අතර, එදිනට එම ගිණුමේ "බැර" ශේෂය රු. 16 400 ක් විය.

පහත දැක්වෙන්නේ 1996-03-31 න් අවසන් වූ වර්ෂය සඳහා, සාරාංශ කළ ගනුදෙනු සමූහයකි.

1. වර්ෂය තුළ ණයට විකුණුම් රු. 864 500 ක් වූ අතර, ආපසු එවුම් රු. 48 500 කි.
2. ණයගැන්වීම් ගෙවා ඇති මුදල හා වෙක්පත් රු. 533 500 කි.
3. රු. 78 500 ක වෙක්පත් බැංකුවට ආපසු එවා ඇත. එම වෙක්පත් වලින් රු. 49 000 ක එවා බැංකුවේ නැවත තැන්පත් කල විට උපලබ්ධි විය. මෙම රු. 49 000 වටිනා වෙක්පත් ද ඉහත 2 සඳහන් සංඛ්‍යාවේ ඇතුළත් ය.
4. ණයගැන්වීම් ප්‍රතිග්‍රහණය කළ වින්මය බිල් වල වටිනාකම රු. 225 000 ක් වූ අතර, එවායින් රු. 42 000 බිල් කල්පිරීමේදී අවලංගු වී ඇත.

5. නියමිත කාලසීමාව තුළදී මුදල් නොගෙවූ ණයගැන්වීන්ට රු. 38 300 ක පමා පොලී අයකොට "හරපත්" නිකුත් කල අතර, පසුව හඹුණුකව මුදල් ගෙවූ අයගෙන් රු. 7 008 ක පොලී අත්හැර එ සඳහා බැරපත් නිකුත් කරන ලදී.
6. බොල් ණය වශයෙන් රු. 35 000 ක ණයගැන්වීන් ලියා හැරී අතර, බොල් ණය වශයෙන් සලකු රු. 12 000 ක ණයගැන්වීමක් පසුව මුදල් ගෙවා ඇත.
7. ණයගැන්වීන්ට ඉඩහල වට්ටම් රු. 28 790 ක්.
8. ණයහිමියන්ගෙන් ලෙජරයේ ගෙවීම් සමඟ හිලවී කල ණයගැන්වීන් රු. 40 000 ක්.

(4) 1996-03-31 දිනට ණයගැන්වීන්ගේ "බැර" ගෙවීම් රු. 12 345 ක් වූයේ නම්, ණයගැන්වීන්ගේ පාලන ගිණුම උපයෝගී කර ගනිමින් එදිනට ණයගැන්වීන්ගේ පාලක ගිණුමේ හර ගෙවීම් කුමක් ද යන්න පෙන්වන්න.

1996-03-31 න් අවසන් වර්ෂය සඳහා රංගගේ ව්‍යාපාරයේ පහත සඳහන් තොරතුරු උපුටා ගෙන ඇත.

වර්ෂය තුළදී,

අත්පිට විකුණුම්	220 000
ණයගැන්වීන්ගෙන් ලැබූ මුදල් / වෙක්පත්	293 000
හැරවූ විකුණුම්	15 600
දුන් වට්ටම්	12 000

	95-04-01 දිනට	96-03-31 දිනට
වෙළෙඳ ණයගැන්වීන්	60 000	75 000
වෙළෙඳ බඩු තොගය	34 000	45 600

මෙම ව්‍යාපාරය බඩු විකුණන්නේ පිරිවැයෙන් 50% ක ලාභයක් ලැබෙන ලෙස නම්, පහත සඳහන් දෑ ගණනය කරන්න.

1. වර්ෂයේ පිරිවැටුම් (විකුණුම්)
2. වර්ෂය තුළදී විකුණූ බඩුවල පිරිවැය හා දළ ලාභය
3. වර්ෂයේ ගැනුම්
4. වර්ෂයේ තොග පිරිවැටුම් අනුපාතය

(5) සෑම විටකම විකුණුම් පිරිවැයෙන් 20 ක දළ ලාභ අන්තකයක් තබාගෙන බඩු විකුණීම කරනු ලබන ව්‍යාපාරයක් 1996.03.31 න් අවසන් වර්ෂය තුළදී සැපයුම්කරුවන්ට රු. 225,000 ක් ගෙවා ඇත්ත අතර, එදිනට ගෙවිය යුතු ඉතිරි ප්‍රමාණය රු. 65,000 ක් විය. 1995.04.01 දින සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ මුදල් රු. 52,500 ක් විය.

1995.04.01 දින මෙම ව්‍යාපාරය සතුව තිබූ බඩු තොගයේ වටිනාකම රු. 45,000 ක් වූ අතර, 96.03.31 දින වන විට එය රු. 40,000 දක්වා අඩු වී තිබුණි.

1996.03.31 න් අවසන් වූ වර්ෂයේ මෙම ව්‍යාපාරයේ විකුණුම් කියක් වේද?

(6) ප්‍රංචි බංඩා මහතා බොරැල්ලේ පවත්වාගෙන යනසහල් විකිණීමේ ව්‍යාපාරයෙන් පහත සඳහන් තොරතුරු උපුටාගෙන ඇත.

	<u>1995.04.01 දිනට</u>	<u>1996.03.31 දිනට</u>
ණයගැන්යන්ගේ	120,000	213,000
ණයහිමියන්ගේ	80,000	190,433
බඩු තොගය	200,000	400,000

1996-03-31 න් අවසන් වර්ෂය තුළදී,

අත්පිට විකුණුම්	960 000
දුන් වට්ටම්	32 000
අත්පිට ගැණුම්	500 000
ආපසු යැවුම්	100 000
ආපසු එවුම්	40 000
කපා හැරී බොල් ණය	25 000
ණයගැන්යන් ප්‍රතිග්‍රහණය කළ වින්මය බිල්	190 000
ණයහිමියන් එවූ අප සමාගම ප්‍රතිග්‍රහණය කළ වින්මය බිල්	80 000
ලැබූ වට්ටම්	75 000
ණයගැන්යන් ගෙවූ මුදල් / වෙක්පත්	1 100 000

මෙම සමාගම සෑම විටකම බඩු විකුණා ඇත්තේ පිරිවැයෙන් 33 1/3% ක දළ ලාභයක් ලැබෙන ලෙසය.

ණයගැන්යන්ගේ හා ණයහිමියන්ගේ සමූහ ගිණුම් පිළියෙල කරමින් පහත සඳහන් දෑ ගණනය කර පෙන්වන්න.

1. වර්ෂය තුළදී ව්‍යාපාරය උපයා ඇත් දළ ලාභය.
2. වර්ෂය තුළදී ණයහිමියන්ට ගෙවා ඇත් මුදල් / වෙක්පත් වල වටිනාකම.
3. වර්ෂයේ බඩු තොග පිරිවැටුම් අනුපාතය.

(7) සීමිත ස්විස්ටි සමාගම ණයගැන්යන් සඳහා වෙනමම ලෙජරයක් ද, "ණයගැන් පාලන ගිණුමක්" පොදු ලෙජරයේ දී පවත්වා ගනී.

1996-03-31 දිනට ණයගැන් පාලක ගිණුමේ ශේෂය රු. 265 500 ක් දැක්වීය. නමුත් ණයගැන්යන්ගේ පෙළරයේ, එක් එක් ණයගැන්ගේ ශේෂයන් යොදා පිළියෙල කල ලැයිස්තුවේ එකතුව රු. 218 200 ක්. (ශුද්ධ හර ශේෂයන්) විය.

එසේ එම සංඛ්‍යාවන් වෙනස් වීමට තුඩුදුන් පහත සඳහන් හේතූන් විගණනයේදී අනාවරණය විය.

1. ප්‍රියා නමැති ණයගැන්යාගේ වර්ෂය ආරම්භයේ "බැර" ශේෂය වූ රු. 3 100
2. 96 පෙබරවාරි මස ආපසු එවූම් ජ'නලයේ එකතුව රු. 38 500 ක් ණයගැන්ගේ පාලක ගිණුමට පිටපත් කර නොතිබුණි.
3. සමන්ට කරන ලද රු. 20 000 ක විකුණුම්, දෛනික විකුණුම් පොතෙන් ඔහුගේ ලෙජර් ගිණුමට පිටපත් කර නොතිබුණි.
4. ලක් පෙරේරාගේ ගිණුමේ වර්ෂය අවසානයේ ශේෂය වූ රු. 29 000 ශේෂය ලැයිස්තුව උපුටා ගැනීමේදී මගහැරී ඇත.
5. 95 දෙසැම්බර් විකුණුම් ජ'නලයේ එකතුව රු. 354 500 ණයගැන්ගේ පාලක ගිණුමට පිටපත් කර තිබුණේ රු. 345 500 ක් ලෙසය.
6. 96 මාර්තු මස සමීසන්ගෙන් ලැබිය යුතු රු. 21 000 ක් බොල් ණයක් ලෙස කපාහැර ඇතත්, පාලක ගිණුමේ මේ පිළිබඳව සටහන් කර නැත.
7. එ' බ්‍රයන්ගේ ගිණුමේ වර්ෂය අවසානයේ "බැර" ශේෂය වූ රු. 18 000 "හර" ශේෂයක් ලෙස ශේෂ ලැයිස්තුවට ගෙන ඇත.
8. 96 ජනවාරි මස ආපසු එවූම් ජ'නලය රු. 10 000 ක් වැඩියෙන් එකතු කර ඇත.

1996 මාර්තු 31 දිනට ණයගැන්යන්ගේ පාලක ගිණුමේ අදාළ නිවැරදි කිරීම් දක්වා, එම නිවැරදි ශේෂය ණයගැන්ගේ ශේෂ ලැයිස්තුව හා සැසඳීම දක්වන ප්‍රකාශනයක් පිළියෙල කරන්න.

(8) සීමිත සඳුන් සමාගමේ 1993-12-31 දිනට විකුණුම් ලෙජරයේ ශේෂයන් ගේ එකතුව 53 500 විය. එදින සමාගමේ පොදු ලෙජරයේ සකස් කල ණයගැන් ලෙජර් පාලක ගිණුම හා මෙම ශේෂය වෙනස් විය.

කරුණු සෙවීමේදී පහත සඳහන් වැරදි හා අත්හැරීම් සිදු වී තිබුණි.

1. විකුණුම් පොත් රු. 2 000 ක් වැඩියෙන් එකතු කර තිබුණි.
2. විකුණුම් ලෙජරයේ ශේෂයන්ගේ ලැයිස්තුවෙන් රු. 1 800 ක හර ශේෂයක් හා 50 ක බැර ශේෂයක් අත්හැරී තිබිණි.
3. මුදල් පොතේ දුන් වට්ටම් තිරුවේ එකතුව රු. 45 ක් විකුණු ලෙජර් පාලක ගිණුමේ සටහන් කර නැත.

4. විකුණුම් ලෙජරයේ රු. 137 ක බැර ගේෂය ගේෂ ලැයිස්තුවට ගෙන තිබුණේ 173 ක් හර ගේෂයක් ලෙසය.
5. විකුණුම් ලෙජරයේ රු. 120 ක හර ගේෂයක් ගේෂ ලැයිස්තුවට ගෙන තිබුණේ 210 ක් ලෙසය.
6. සිටිසේන විසින් ආපසු එවන ලද රු. 345 ක භාණ්ඩ ආපසු එවුම් ජනලයෙහි 354 ක් ලෙස සටහන් කර තිබූ අතර සිටිසේනගේ ගිණුමට 435 ක් ලෙස ද සටහන් කර තිබුණි.
7. ආපසු එවුම් පොත රු. 300 ක් අඩුවෙන් එකතු කර තිබුණි.
8. නිමල් විසින් ප්‍රතිග්‍රහණය කරන ලද රු. 358 ක විනිමය බිලක් නිමල්ගේ ගිණුමට 385 ක් ලෙස පිටපත් කර තිබුණි.
9. සෝමදාසගෙන් ලැබුණු 457 චෙක්පත අවනම්බු වූ අතර එය මුදල් පොතේ සටහන් කර ඇත්තේ 547 ක් ලෙසය. නමුත් මෙම සටහන සෝමදාසගේ ගිණුමේ නැත.
10. රුවිත්ගේ රු. 400 ක මුදලක් බොල් ණයක් ලෙස සලකා පොද්ගලික ගිණුම බැර කර තිබූ ද පාලන ගිණුමේ එය සටහන් කර නැත.

ඉහත තොරතුරු උපයෝගී කොට ගෙන,

1. විකුණුම් ලෙජරයේ මුළු ගේෂය විකුණුම් ලෙජර් පාලක ගිණුමේ ගලපන ලද ගේෂය සමඟ සකදන ප්‍රකාශයක් (ලෙජර් ගේෂ සැසඳීමේ ප්‍රකාශය)
2. ගලපන ලද විකුණුම් ලෙජර් පාලන ගිණුම සකසන්න.

(9) මනෝරීගේ ව්‍යාපාරය ගිණුම් කටයුතු කරන්නේ ස්වයං තුල ලෙජර් ක්‍රමයටය. එම ව්‍යාපාරයේ ගැනුම් ලෙජරයේ ගේෂ එකතුව රු. 22 400 කි. එදින ගැනුම් ලෙජර් පාලක ගිණුම් ගේෂය සමඟ මෙම ගේෂය එකඟ නොවී. එයට හේතු සෙවීමේදී පහත වැරදි හෙලි වූ අතර එවා නිවැරදි කිරීමෙන් ගැනුම් ලෙජර් ගිණුම්වල ගේෂ එකතුව හා පාලන ගිණුම් ගේෂය සමාන විය.

1. ගැනුම් ලෙජරයේ රු. 257 ක බැර ගේෂයක්, ගේෂයන්ගේ ලැයිස්තුවට ගෙන තිබුණේ 275 ක් ගේෂයක් වශයෙනි.
2. ගැනුම් ලෙජරයේ රු. 100 ක බැර ගේෂයක් ගේෂ ලැයිස්තුවේ හර ගේෂයක් ලෙස සටහන් කර තිබුණි.
3. ගැනුම් පොත රු. 1 500 ක් අඩුවෙන් එකතු කර තිබුණි.
4. තිලක්ට ගෙවූ රු. 424 ක චෙක්පත ගැනුම් ලෙජරයේ තිලක්ගේ ගිණුමට 442 ක් ලෙස පිටපත් කර තිබූ අතර ගැනුම් ලෙජර් පාලක ගිණුමේ මෙය සටහන් වී නැත.
5. ගෙවිය යුතු බිල් පොතේ එකතුව වූ රු. 4 375 ක් ගැනුම් ලෙජර් පාලක ගිණුමට ගෙන තිබුණේ රු. 4 735 ක් ලෙසය.
6. ගැනුම් ලෙජරයේ සුසිල්ට මුදල් ගෙවීම නිසා ඔහු විසින් දෙන ලද රු. 120 ක වට්ටම් ඔහුගේ ගිණුමේ සටහන් කර තිබුණේ 210 ක් ලෙසය.

මීට අමතරව උදේනට දුන් වෙක්පතක් අගරු වීම නිසා අහිමි කළ වට්ටම් රු. 50 ක් උදේනගේ ගිණුමට බැර කර ඇතත් පාලක ගිණුමට ගෙන නැත.

7. ණයහිමියන්ගෙන් නැවත ලබාගත් මුදල් රු. 100 ක් පාලන ගිණුමේ නැත.
8. ගැනුම් ලෙජරයේ තිලකට ගෙවූ රු. 200 ක වෙක්පත සඳහන් කර තිබුණේ ගැනුම් ලෙජරයේ උදේනගේ ගිණුමේය.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන,

1. ගැනුම් ලෙජරයේ මුල් ශේෂය ගැනුම් ලෙජර් පාලක ගැනුම් ගලපන ලද ශේෂය සමඟ සසඳන ප්‍රකාශයක් පිළියෙල කරන්න.
2. ගලපන ලද ගැනුම් ලෙජර් පාලක ගිණුම් සකසා ගැනුම් ලෙජර් පාලක ගිණුම් ගැලපීම් වලට පෙර තිබූ ශේෂ සොයන්න.

(10) එක්තරා වර්ෂයක ආරම්භක ණයගැටි එකතුව රු. 50 000 ක් වූ අතර අඩමාන ණය සඳහා වෙන්කරීම් ගිණුමේ ශේෂය රු. 2 795 ක් වශයෙන් දැක්වීය.

වර්ෂය තුළ පහත සඳහන් සිද්ධීන් ඇති විය.

වර්ෂය තුළ විකුණුම්	510 000
ණයගැටියන්ගෙන් එකතුව මුදල	492 500
කපාහරින ලද බොල් ණය	1 800
දෙන ලද මුදල් වට්ටම්	12 400
ආපසු එවුම්	10 900

පහත සඳහන් ගැලපීම් පොත්වලින් ඇති කල යුතුය.

1. ණයගැටියන්ගේ ශේෂය පදනම් කරගෙන අඩමාන ණය සඳහා 5% ක් වෙන්කල යුතුය.
2. සුන්දර පෙරේරාගෙන් ලැබිය යුතු රු. 4 000 ණයගැටි ගිණුමේ ඇතුළත්ය.  
ණයහිමියෙකු වශයෙන් ඔහුට රු. 6 000 ක් ගෙවීමට ඇත.
3. සරත් සිල්වාගෙන් ලද රු. 2 000 ක වෙක්පත අවලංගු කර ඇත.
4. වික්කිම හෝ ආපසු එවීමේ පදනම මත යවන ලද රු. 3 000 ක වටිනාමක් ණයගැටි ගිණුමේ ඇතුළත් ය.

මෙම බඩු තොගය දෙසැම්බර් 31 ආපසු එවා තිබිණි.

මේවා පිළියෙල කරන්න.

- (අ) ණයගැටියන්ගේ එකතු ගිණුම
- (ආ) අඩමාන ණය සඳහා වෙන්කරීම් ගිණුම

(11) :ස- පාලන ගිණුම්වල අරමුණ කුමක් ද?

:සස- බණ්ඩා සහ සමාගමේ ගිණුම් වාර්තාවල අන්‍යවශය අංගයක් ලෙස විකුණුම් ලෙජර් පාලන ගිණුමක් පිළියෙල කරනු ලැබේ. පහත සඳහන් තොරතුරු 2003 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ වේ.

	රු.
2002-04-01 දිනට ණයගැන් පාලන ගිණුමේ ශේෂය	1 926 000
ණයගැන්වීම් ගෙන් ලැබුණ මුදල	12 993 000
කපාහල බොල්ලුය	55 000
විකුණුම් ආපසු වටුම්	93 000
ණයගැන්වීම් ගෙන් අයකල පොලී	5 000
අගරු වූ වෙක්පත්	76 000
දුන් වට්ටම්	356 000
විකුණුම්	13 308 000
2003-03-31 දිනට ණයගැන් ලෙජරයේ ශේෂයන්	1 841 546

ණයගැන් ලෙජරයේ පහත සඳහන් වැරදි හඳුනාගන්නා ලදී.

(අ) ගනුදෙනු කරුවෙකු වන ඩී. පෙරේරාගෙන් ලැබුණ රු. 34 500 ක් ඩී. පෙරේරාගෙන් ලැබුණ මුදලක් ලෙස ගිණුම්ගත කර ඇත.

(ආ) රු. 234 567 සඳහා වූ විකුණුමක් විකුණුම් දෙපාර්තමේන්තුවට පෙනේ නිවැරදිව සටහන් කර තිබුණ ද එය රු. 234 657 ක් ලෙස ණයගැන්වීමේ පුද්ගලික ගිණුමේ සටහන් කර තිබුණි.

(ඇ) ගනුදෙනුකරුවෙකුගේ ගිණුම රු. 23 456 කින් වැඩියෙන් එකතු කර තිබුණි.

ණයගැන් පාලන ගිණුම පිළියෙල කර පාලන ගිණුමේ ශේෂය 2003-03-31 දිනට වූ ණයගැන් ලෙජර් ශේෂය සමඟ සසඳන්න.

(12) පහත දැක්වෙන තොරතුරු සීමාසහිත රන්ජන් සහ සමාගමට අදාළ වේ. 1984 මාර්තු 31 වන දින විකුණුම් ලෙජරයේ ශේෂයන්,

හර ශේෂවල එකතුව	104 600
බැර ශේෂවල එකතුව	1 200

1985 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය තුළදී විකුණුම් ලෙජර පාලක ගිණුමෙහි පිටපත් කරන ලද ගනුදෙනු පහත දැක්වේ.



ණයට විකුණුම්	1 126 500
ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු චෙක් හා මුදල්	1 087 435
විකුණුම් ආපසු ලැබීම්	7 950
දුන් වට්ටම්	8 540
කපාහරින ලද බොල්ණය	6 450
කල් පැනපු ගිණුම් සම්බන්ධයෙන් අය කළ පොළිය	2 975

1985 මාර්තු 31 වන දින විකුණුම් ලෙජරයේ ඇත් බැර ශේෂයන්ගේ එකතුව රු. 1 300 ක් විය.

1985 අප්‍රේල් මාසය තුළදී සමාගමේ අභ්‍යන්තර විගණකවරුන් විසින් පහත දැක්වෙන දෝෂ සොයා ගන්නා ලදී.

- 1) ගැනුම් ලෙජරයට එදිරිව හිලවී කරමින් පියවන ලද හර ශේෂයන් රු. 47 000 ක පාලක ගිණුම්වලට ගෙනවිත් නොමැත.
- 2) ආර්.ආර්. සුමත්පාලගෙන් ලැබිය යුතු රු. 12 000 විකුණුම් ලෙජරයෙන් කපාහරින ලද මුත් පාලක ගිණුමෙහි සහ බොල්ණය ගිණුමෙහි සහ බොල්ණය ගිණුමෙහි ඒ සම්බන්ධව ක්ෂම සටහනක් ඇතුළත් කර නොමැත.
- 3) ගනුදෙනුකරුවෙකු විසින් ආපසු හරවා එවන ලද රු. 1 500 ක් වටිනා භාණ්ඩ පොත්වල වාර්තාගත කර නොමැත.
- 4) 1984 මැයි මාසයේ, දෛනික විකුණුම් පොත්වල එකතුව, රු. 1 000 කින් වැඩිය. (රු. 1 000 ක් වැඩිපුර එකතු කර ඇත.)
- 5) 1984 දෙසැම්බර් මාසයේ, දෛනික විකුණුම් පොතේ දැක්වෙන රු. 125 000 ක මුළු විකුණුම් පාලක ගිණුමෙහි රු. 124 500 ක් ලෙස වාර්තාගත වී ඇත.
- 6) අවශ්‍ය මුදල් ප්‍රමාණය නොමැති හෙයින් ආර්. ස්වල්පගමිගේ (ණයගැන්යෙකි) රු. 7 800 ක චෙක්පත බැංකුව විසින් ආපසු හවා එවා ඇත. ආර්. ස්වල්පගමිගේ ගිණුමෙහි සහ මුදල් පොතෙහි මේ සම්බන්ධ සටහන් තබා ඇත් මුත්, වෙනත් සටහනක් තබා නොමැත.

සමාගම පාලක ගිණුම් ශේෂයන් ශේෂප පිරික්සුමෙහි ඇතුළත් කරයි. එසේම ශේෂ පිරික්සුමෙහි ඇත් වෙනස අවිනිශ්චිත ගිණුමක දැක්වයි.

ඔබ විසින් සකස් කළ යුතු දෑ,

- (අ) 1985 මාර්තු 31 වන දින සමාගමේ ලෙජරයේ දැක්වෙන 1984/ 85 මූල්‍ය වර්ෂයට අදාළ විකුණුම් ලෙජර පාලක ගිණුම
- (ආ) දෝෂ නිවැරදි කරන ජ.නල් සටහන්

(13) 1994 මාර්තු 31 දිනට රත්නායක සමාගමේ පොදු ලෙජරයේ ණයගැන් පාලන ගිණුම රු. 125 250 ක් විය. 1944 මාර්තු 31 දිනට විකුණුම් ලෙජරයේ ගිණුම් වලින් උපුටාගත් ශේෂ ලැයිස්තුවේ අගය රු. 67 900 ක් බව රත්නායක සමාගමේ විගණනයේ දී සොයා ගන්නා ලදී.

ගිණුම් පොත් පරීක්ෂා කිරීමේදී පහත සඳහන් දෑ සොයා ගන්නා ලදී.

- (i) බොල්ණයක් ලෙස ලියාහරින ලද රු. 4 500 ක ණයක් වෙනුවෙන් සටහන් කළ පාලන ගිණුම තුළ තබා නොමැත.
- (ii) ආපසු එවුම් පොත රු. 25 000 ක් අඩුවෙන් එකතු කොට ඇත.
- (iii) රු. 21 500 ක හර ශේෂයක් හා රු. 3 500 ක බැර ශේෂයක් ශේෂ ලැයිස්තුවෙන් මඟහැරී ඇත.
- (iv) ශේෂ ලැයිස්තුව රු. 2 500 ක් වැඩියෙන් එකතු කොට ඇත.
- (v) විකුණුම් ලෙජරයේ රු. 3 500 ක හර ශේෂයක් බැර ශේෂයක් ලෙස ශේෂ ලැයිස්තුවට ඇතුළත් කොට ඇත.
- (vi) ගැණුම් ලෙජරයේ සිටිපාලගේ ගිණුමේ රු. 10 250 ක් වූ බැර ශේෂයක් විකුණුම් ලෙජරයේ ඔහුගේ ගිණුමට මාරු කිරීම පිළිබඳව පාලන ගිණුමේ සටහන් කළ තබා නොමැත.
- (vii) ආර්. හේරත් විසින් ආපසු එවන ලද රු. 3 400 ක් වූ භාණ්ඩ නිවැරදිව පාලන ගිණුමේ ඇතුළත් කර ඇතත්, ආර්. හේරත්ගේ ගිණුමේ ඒ පිළිබඳව සටහන් තබා නොමැත.
- (viii) ණයගැන්වියකුගෙන් ලැබුණු රු. 1 500 ක් වූ චෙක්පත බැංකුවෙන් ආපසු එවා ඇත. බැංකු ගිණුමේ සහ ණයගැන් ගිණුමේ සටහන් ඇතුළත් කර තිබුණේ පාලන ගිණුමේ මේ පිළිබඳ සටහන් කර නොමැත.

පහත සඳහන් දෑ පිළියෙල කරන්න.

- (අ) ඉහත සඳහන් කරුණු අදාළපරිදි සැලකිල්ලට ගෙන සංශෝධිත ණයගැන් පාලන ගිණුම
- (ආ) ණයගැන් පාලන ගිණුම සංශෝධිත ශේෂය හා විකුණුම් ලෙජරයෙන් උපුටාගත් මුල් ශේෂය සංසන්දනය කිරීමේ ප්‍රකාශය